



# රිච්මන්ඩ් විද්‍යාලය Richmond College

## Assignment for Vacation - 2020

### ව්‍යාපාර අධ්‍යයනය

නම / අංකය : .....

12 ශ්‍රේණිය

1.
  - i. “වසංගත රෝග පාලනය සඳහා දිගු කාලීන ඒක පියවරක් ලෙස ප්‍රදේශ කිහිපයක් කර්මාන්ත කේන්ද්‍රගත කරනවා වෙනුවට දිවයින පුරා කර්මාන්ත විතැන් කිරීම යෝග්‍ය වේ” මෙම ප්‍රකාශය සත්‍යද? අසත්‍යද? න්‍යාය දක්වා එය පැහැදිලි කරන්න.
  - ii. ලාභ ලැබීමට ඇති අවිනිශ්චිතතාව හා අලාභ සිදුවීමට ඇති ඉඩකඩ නිසා ව්‍යාපාර වලට අවදානම් සිදුවේ. ඒ අනුව ලාභයට බලපාන ව්‍යාපාර වලට ප්‍රායෝගිකව පාලනය කළ නොහැකි අවිනිශ්චිතතාවයන් ඇතිවිය හැකි තත්වයන් හතරක් නම් කරන්න.
  - iii. “ව්‍යාපාරයක වර්ධනය සහ ප්‍රසාරණය සඳහා ලාභය අත්‍යාවශ්‍යවේ. නමුත් ලාභය යන්තෙහි රුපියල් ශත වලින් ලබන ලාභයට වඩා වැඩි දෙයක් ඒ තුළ අන්තර්ගතවේ.” මෙය පැහැදිලි කරන්න.
  - iv. ව්‍යාපාර විකාශනයේ හතරවන අදියර වනුයේ තොරතුරු යුගයයි. මෙහි සිසු දියුණුවක් සමගම ව්‍යාපාර ක්ෂේත්‍රයේ සිදුව ඇති නව ප්‍රවණතා මොනවාදැයි දක්වන්න.
  - v. වෙළඳපොළ පිළිබඳ පාරිභෝගිකයන්ගේ දැනුවත් භාවය මත ව්‍යාපාරයකට අවස්ථා මෙන්ම තර්ජන ඇතිකරයි. ඔබ ව්‍යාපාරිකයෙකු නම් මෙමගින් ව්‍යාපාර අවස්ථා උදාකර ගැනීමට ඔබ ගන්නා ක්‍රියාමාර්ග නම් කරන්න.
2.
  - i. ව්‍යාපාර සමාජීය වගකීම් සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද නිර්වචනය දක්වන්න.
  - ii. අප්‍රවෘත්ත කලමනාකරණයේදී භාවිතයට ගන්නා 4R සංකල්පයට අනුව එක් විචල්‍යක් වනුයේ “භාවිතය අඩු කිරීම” (Reduce) යන්නයි. මෙම කාර්යය පහසුකර ගැනීම සඳහා ඔබ ගන්නා ක්‍රියාමාර්ග නම් කරන්න.
  - iii. ව්‍යාපාරයක මෙන්ම රජයකටද විවිධ අරමුණු පවතී. රජයේ ආර්ථික අරමුණු ඉටුකර ගැනීම සඳහා ව්‍යාපාර දායකවන ආකාරයන් නම් කරන්න.
  - iv. වානිජ බැංකු පොළී අනුපාතය පහළට යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න දක්වා එය ව්‍යාපාරවලට බලපාන ආකාරය දක්වන්න.
  - v. පාරිභෝගික අයිතිවාසිකම් මෙන්ම පාරිභෝගික වගකීම් පිළිබඳව දැනුවත් භාවයකින් යුතු පාරිභෝගිකයා වෙළඳපොළක් තුළ තාර්කික පාරිභෝගිකයෙකු ලෙස කටයුතු කරයි. මෙවැනි පාරිභෝගිකයෙකුගේ ලක්ෂණ සඳහන් කරන්න.
3.
  - i. ව්‍යාපාරයකට නීතිමය පුද්ගල භාවයක් හිමිවීම වාසියකි. නීතිමය පුද්ගලභාවයක් සහිත ව්‍යාපාරයකට හිමිවන සුවිශේෂී තත්වයන් මොනවාදැයි දක්වන්න.
  - ii. හවුල් ගිවිසුම හා හවුල් ව්‍යවස්ථාවලිය අතර ඇති වෙනස හඳුන්වන්න.
  - iii. ව්‍යාපාරයක් ඇරඹීමේදී තනි හෝ හවුල් ව්‍යාපාරයක් ඇරඹීමට වඩා පොදු සමාගමක් ඇරඹීම යෝග්‍ය වේ. මෙයට පක්ෂව කරුණු ඉදිරිපත් කරන්න.
  - iv. ඒකාබද්ධවීම හෝ අන්තර්කරගැනීම මගින් සිදුවන ප්‍රධාන ව්‍යාපාර සංයෝජන නම් කොට ඊට උදාහරණ සඳහන් කරන්න.
  - v. ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තු ක්‍රමය ඉතා අයෝග්‍ය යැයි සැලකේ. එසේ අයෝග්‍ය වීමට බලපාන ලද කරුණු 4 ක් සඳහන් කරන්න.
  - vi. “සියලුම ව්‍යවසායන් ව්‍යාපාර වන අතර සියලු ව්‍යාපාර ව්‍යවසායන් නොවේ” මෙය පැහැදිලි කරන්න.
4.
  - i. “ව්‍යවසායකයාගේ ආයුධය වන්නේ නව්‍යතා සම්පාදනයයි.” “නව්‍යතා සම්පාදනය යනු අලුතින්ම භාණ්ඩයක් නිෂ්පාදනය කොට වෙළඳපොළට ඉදිරිපත් කිරීමයි.” මෙය සත්‍යද අසත්‍යද යන්න දක්වා එය පැහැදිලි කරන්න.
  - ii. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර මගින් ලබාගත හැකි දායකත්වයන් නම් කරන්න.
  - iii. ව්‍යවසායකත්ව ගති ලක්ෂණ හා කුසලතා වර්ධනය කරගැනීමේදී ස්වයං ඇගයීමක් පළමුව සිදුකිරීම ඉතා වැදගත් වේ. මෙහිදී ඔබ අවධානය යොමු කරන කරුණු මොනවාදැයි දක්වන්න.
  - iv. ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන වර්ගීකරණයට අනුව ,
    - (අ) වෙළඳපොළ අතරමැදියන් කුමන අංශයක් යටතට ගැනේද?
    - (ආ) මූල්‍ය උපකරණ වෙළඳාම් කරන මෙවැනි අතරමැදියන් දෙදෙනෙකු නම් කරන්න.
  - v. මුදලේ වැදගත්ම ලක්ෂණය පැහැදිලි කරන්න.